



මගේ දරුවා

සිදුවන නිසා සපත්තු පිටුබදුව අප කිසිවෙකුගේ වැඩි ප්‍රයාදයක් නොතිබුණි. මට මනක ආකාරයට ඉදහිටි ආකාරයේ පාරිභෝගික කිසිවක් නොමැතිවද පාසලට පැමිණියහ.

අපේ පන්තිවල සිටි ගැහැණු ළමෝ බොහෝ දෙනෙකු පාසලට ඇත්තේ චීනයේ වෙනම වෙනම පවතින පවුලට ගැහැණු ළමෝ වර්ණවත් කාබිම රෙද්දෙන් මො, විවිධ කැරයම් දමා අලංකාර කරන ලද ගවුම් ඇත්දාහ.

මා පාසලට ගිය මුල් වසර දෙක තුළ ඉහත සඳහන් ආකාරයට පොප්ලින් කමිස සහ කලිසම් ඇඳීමට එක හේතුවක් වූයේ සම්මත කමිස සහ කලිසම් සහිත පාසල් නිල ඇඳුමක් නිසාවෙනි. නමුත් ඒ සඳහා අවශ්‍ය සිංගර් මනක මැණීමකුත් තිබුණු හෙයිනි. මේ පහසුකම් තම නිවෙස්වල නොතිබුණු ඇතැම් පිරිමි ළමුන්, ඒ කාලයේදී ම ටවුමේ ටේලර් සාප්පුවෙන් මො ගත් නිවර්දීම අත් සහ සාක්කුවලින් යුතු වූ කමිසද, පොප්ලින් රෙදිවලින් නොව කලිසම් රෙදිවලින් මෙසු බොන්නම් සහ සාක්කු සහිත කලිසම් ද ඇත්දාහ.

මේ සමහර සිසුන්ගෙන් පැති සහ බිලවුස් ඇඳිනවා යැයි සරදම් ද මට විමසා එල්ල විය. එසේ වුවද, ඒ සරදම් බස් ඉවසා සිටිනවා මිස, ඒ බව දැනුවත්ව පවසා වෙනත් ඇඳුම් අවශ්‍යයැයි ඉල්ලීම කිරීමට මගේ මතකයේ රැඳී ඇත.

පොප්ලින් පන්ති කොටේ සිට වකේ කලිසම් දක්වා



රසික සූරියආරච්චි

මම කිසිදු නොපෙනුනෙමි.

වාසනාවකට මෙන් මා 1970 දී පාසලේ තුන්වෙනි ශ්‍රේණියට පා තබන්නේ, ගල්ලෑල්ල සහ ගල්ලෑල්ල සිටි ආහසය පොත සහ පැන්සල දක්වා උසාවිමි

ලැබුවා යේ ම මට පොප්ලින් පැනියේ සිට ටයෝ හෝ බ්ලිල් වැනි නමකින් හැඳින්වූ නිසම ප්‍රමිතියේ කලිසම් රෙද්දෙන් ටවුමේ ටේලර් විසින් මෙසු කලිසම් දක්වා ද උසාවිමක් ලැබුණි. මා පාසලට ඇති කමිස ද නිසම ප්‍රමිතියට මෙසු සුදු කමිස දක්වා වෙනස් විය. පාසල් ඇඳුම් පිටුබදුව මගේ මතකයේ ඇති එක් නාසාපනක සිදුවීමකින් මේ කුමරු දිවිය කතානය අවසාන කිරීම සුදුසු යැයි සිතේ.

මා පලමුවන ශ්‍රේණියේ සිටි එක් දිනක පන්තියේ මද විරාමයක් ලෙස මොහොතක එක් සිසුවියක් කාමරයේ ඉදිරිපසට ගොස් ගුරුවරයා දෙසට පසුපස හරවා හැටි. පන්තියේ ඉදිරි පෙළේ වාඩි වී සිටි වෙනත් දැරියක් සමඟ කතා කරන්නට වුවාය. හදිසියේ ම පන්ති බාර ගුරුවරයා ආවේය වුවාය මෙන් ඒ දැරියට මහ හඩින් බැන විදින්නට පටන් ගත්තේ "ආයේ ඔහොම ආවොත් පස්ස පැන්න ගිණි වෙනෙල්ලෙකින් පුච්චනවා" යැයි කියමිනි.

පසුව අපට දැන ගැනීමට ලැබුණු පරිදි, ඒ සිසුවිය පලමු බැහැර ඇසුවේ චීනයේ ගවුම් මිස කිසිදු යට ඇඳුමක් ඇඳ නොපැමිණි වරදට ය.

මේ සිදුවීම ඇති සරදම් ස්වභාවය සහ උත්ප්‍රාසය නම් මේ කාලයේ නොව ඊට වඩා බොහෝ කාලයක් ගතවන තුරුම පිරිමි ළමයින් කලිසම පමණක් මිස වෙනත් යට ඇඳුම් කිසිවක් නොඇඳීමයි.

පලමුවෙනි ශ්‍රේණියේ දී මා පාසලට ඇත්තේ පාට පොප්ලින් රෙදිවලින් නිමවූ කමිස සහ කලිසම් ය. මේ කමිසවල අත් නොතිබුණු අතර ඒවා මො නිකුණේ අපේ අම්මලා ගේ බිලවුස් පතරාම අනුසාරයෙනි. කමිස කොලර ද රවුම් හැඩයෙන් යුක්ත වූ අතර සමහර කමිසවල බොන්නම් ජෙට්‍රිය හෝ බොන්නම් කිනිපය හෝ නිකුණේ කමිසයේ පිටුපසකි. සාක්කු නම් එකක් නොව දෙකක් ම විය. නමුත් ඒවා නිකුණේ කමිසයේ දෙපස කෙළවර හරදේය. එපමණක් නොවේ, මේ කමිස සමහර ඒවා සමඟයෙකින් සහ මල් වැනි සුන්දර චිත්‍ර ඇප්ලින් කොට මො හැඩ දමා තිබුණි.

කමිස සමඟ ගැලපෙන පරිදි කලිසම් ද මො තිබුණේ එම පොප්ලින් රෙදි වර්ණයෙන් ම ය. ඒවායේ ප්‍රධානම ලක්ෂණය වූයේ ඉහ වටා ගිය ඉලාස්ටික් පටියයි. මීට අමතරව මේ කලිසම් සඳහා භාවිතා කළ පතරාමවල පසුබිම හේතුවෙන් ජෝ මේවායේ කිසිදු ආකාරයක සාක්කු යොදා නොතිබුණි. ඉලාස්ටික් කලිසම් ඇඳීමේ ඇති වාසිය නම් පාසලේ විවේක කාලයේ දී මුතු කිරීම සඳහා වැසිකිලි පෙළ පිටුපසට ගිය විට (වැසිකිලි ඇතුළත ගියේ ගැහැණු ළමුන් පමණි) බොන්නම් ගැලවීම, ආපසු දැමීම වැනි බාරදුර වැඩ කිරීමට අප ඇඳුරුද පහේ කොල්ලෙන් සිදු නොවීමයි.

පාරිභෝගික ලෙස මා පැළඳුවේ එක්කෝ බාටා සෙරේප්පු හෝ හැනිනම් පටි සපත්තු යුගලකි. මෙය දැමීමට

ක්‍රිකට් ශූරයෝ



අප්‍රේල් 27 වන දින චික්වේරියා ප්‍රාන්තයේ විසින් හිඳි පැවති විවාහක අවිවාහක 20-20 ක්‍රිකට් තරඟයෙන් ලකුණු 11 ක පයක් ලැබූ අනුර ලියනගේ හේ නායකත්වයෙන් තරඟ කළ විවාහක පිළ සන්නස සේයාරුවට මුහුණ දුන්නේ මෙසේ ය. මේර සිල්වෙස්ටර් හා ලීලාවතී පෙරේරා අනුස්ථිරණ කුසලානය වෙනුවෙන් වාර්ෂිකව පැවැත්වෙන මේ තරඟය මෙවර පැවැත්වුණේ තෙවන වතාවටය.

IMMIGRATION @ IMMIGRATION LAWYERS

FAIRFIELDS

IMMIGRATION LAWYERS - MELBOURNE

Our team of Specialist Lawyers, Barristers and Registered Migration Agents in Melbourne competently assisted many Sri Lankans, South Asians and many other nationalities and Australian Companies in the following areas of Migration matters over 14 years.

- General Skill Migration Permanent Residence
- General Skill Migration Provisional Residence
- Second stage Skilled Regional (Permanent Residence)
- State Sponsored Skill Migration
- Graduate Skill Temporary visas
- Complex Student visas
- 457 Visas
- Employer Nominations (ENS)
- Employer Contracts
- Negotiations of employer nominations with the Australian Employers
- Regional Sponsored Migration Scheme (RSMS)
- Skill Assessments
- State Sponsorships
- TRA cancellations
- Criminal Prosecutions on TRA cancellations
- Student Visa Cancellations
- Permanent residence Cancellations
- Appeals to the Migration Review Tribunal (MRT)
- Administrative Review Tribunal (AAT)
- Business Migration State Sponsorships
- Business Migration visas
- Spouse & visas
- Aged Parent visas
- Contributory Parent visas
- Resident Return visas
- Australian Citizenships



Our Team:

Susantha Katugampala LL B (Monash)
 Barrister & Solicitor
 Accredited Immigration Law Specialist
 MARN: 9601070

Michael Gros LL B (Monash)
 Consulting Barrister
 MARN: 9803398

Al Noveloso
 Migration Consultant
 MARN: 0849632

Frank Sabelberg LL B (Monash)
 Consulting Solicitor
 MARN: 0004726

Lindy Noone
 Migration Consultant
 MARN: 0322507



Hilton Colombo Towers
 200 Union Place Colombo 02

Telephone: +94 11 2300 627
 +94 777 347 670

E: info@fairfieldslawyers.com



10, Morrison Place
 East Melbourne Victoria 3002

Telephone: +61 3 9650 4557
 Interstate Callers: 1300 888 331
 Fax: +61 3 9650 4559

Mobile: 0430 699 961 or 0419 863 771

We Deliver Results..